



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය } CS/ITU/01/PACIS
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය } 2021.07.14
 திகதி: }
 Date }

ඒකාබද්ධ සේවයේ සියළු නිලධාරීන්

ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිතභාවය රැකෙන පරිදි ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සඳහා වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් මාර්ගගතව (Online) ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමට ඒකාබද්ධ සේවා අංශය කටයුතු කරමින් සිටී. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස සංවර්ධන නිලධාරී සේවයේ හා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.


02. මේ සඳහා MISCO මෘදුකාංගය භාවිතා කරන අතර, මෘදුකාංගය වෙත පිවිසීමට LGN ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයාගන්නේනම් <http://10.250.1.112/misco/> වෙබ් ලිපිනයෙන්ද වෙනත් ජාලයන් ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයාගන්නේනම් <http://43.224.125.68/misco/> ඔස්සේද MISCO දත්ත පද්ධතියට පිවිසිය හැකි අතර අතුරු මුහුණතේ ඇති Help සබැඳිය ඔස්සේ ගොස් පරිශීලක අත්පොත (User Guide) පරිශීලනය කිරීමෙන් දත්ත පද්ධතිය සම්බන්ධව විස්තර ලබා ගත හැක.

03. සංවර්ධන නිලධාරී සේවයේ හා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා වාර්ෂික නොවන ස්ථාන මාරු මාර්ගගතව අයදුම් කිරීමට අවස්ථාව ලබා දුන්නද ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට හැකියාව පවතින්නේ ආයතන ප්‍රධානියාගේ නිර්දේශය, සේවා අවශ්‍යතාවය හා පුරප්පාඩු පැවතීම අනුව පමණක් බවද දන්වා සිටිමි.

04. ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ හඳුනාගත් ආයතනික කටයුතු MISCO මෘදුකාංගය ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බැවින්, ඒකාබද්ධ සේවයට අයත් සියළු නිලධාරීන් තම තොරතුරු 2021/08/31 දිනට පෙර MISCO මෘදුකාංගය වෙත ඇතුලත් කිරීම අනිවාර්යය වේ.

05. තවද ඔබ හට සේවාශ්‍රිත යම් ගැටළුවක් පවතී නම් පරිශීලකයෙකු ලෙස දත්ත පද්ධතියට ඇතුලත්ව එහි මෙනුවෙහි සඳහන් CS Inquiry ඔස්සේ ඔබගේ විමසීම් අප වෙත ඉදිරිපත් කල හැකි අතර වැඩිදුර තොරතුරු විමසීම් පද්ධතිය තුල ඇති පරිශීලක අත්පොතෙහි (User Guide) සඳහන් වේ. තවද නිලධාරීන්ගේ තොරතුරු, දත්ත පද්ධතියට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් හෝ පද්ධතිය සම්බන්ධව තාක්ෂණික ගැටළු පවතීනම් CS Inquiry ඔස්සේ ගොස් ඉහල ඇති Add Inquiry සබැඳිය තෝරා Category හි System Related Matters ද Section හි PMO-TRANS යන්නද තෝරා ගෙන Descriptions හි තම ගැටළුව ඉදිරිපත් කල හැක.

06. ඒකාබද්ධ සේවා අංශය විසින් ඔබ සඳහා ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සඳහා ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරන අතර ඒකාබද්ධ සේවා අංශය මගින් සිදුකරන ආයතනික කටයුතු සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු නොකරන බැවින් වංචනික ක්‍රියාවන්ට නොරැඳවෙන ලෙසද කාරුණිකව දන්වා සිටිමි.


 එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්